


## 2.1 නොමෝග්‍රයමය



- හැදින්වීම්:-
1. Nomogram යන්න ශ්‍රී කඩ හා ප්‍රජාවට අනුව nomos හා gramma යන පදවලින් දැක්වෙන “Law” සහ “Line” අර්ථය ඇති අතර ප්‍රස්ථාරිකව ගණනය කිරීම් සඳහා නිපද වූ උපකරණයකි. මෙමගින් සඳිස සංඛ්‍යා එකතු කිරීම හා අඩු කිරීමට අදාළ පිළිතුර ලබාගත හැකිය.
  2. -24 සිට +24 දක්වා අංකනය කරන ලද තයිලෝන් තුළකින් හා වලනය කළ හැකි (-48 සිට 0 තෙක් සහ 0 සිට +48 තෙක් අංකනය කරන ලද) සමන්විත 1m පමණ දිග ලේ පටියකි. මෙහි ඉහළ සහ පහළ සමාන පරතරවලින් යුතු ලේ ඇණ සිටුවා ඇත. එම ලේ ඇණ -12 සිට +12 දක්වා අංකනය කර ඇත.
  3. ද්වා දස තලයකින් සමන් විත වේ. මෙම ද්වා දස තලයේ මූලුණත් පහත පරිදි අංකනය කර ඇත  $+(-5), +(5), -(5), -(5), -(-1), +(1), +(-1), -(2), -(+2), +(-2), +(2)$

භාවිතා කළහැකි අවස්ථා :-

ඡේණිය	ජාඩම	භාවිත කළ හැකි අවස්ථා
8	සඳිස සංඛ්‍යා	සඳිස සංඛ්‍යා එකතු කිරීම.

ගරු උපදෙස්:-


1. නොමෝග්‍රයමය භාවිතයෙන් සඳිස සංඛ්‍යා එකතු කිරීම:-

නොමෝග්‍රයමයේ දෙපස ඇති ලේ ඇණ ජේලි දෙකක් හා මැදින් මූලුණය කර ඇති සංඛ්‍යා රේඛාවන් සහය කර ගත යුතුය. එකතු කරන සංඛ්‍යා දෙක ඇණ ජේලි දෙකක් නොරා ගත යුතුය සංඛ්‍යාවට අනුරුප ඇණ ජේලි තොරා ගෙන තුළ සිග් සැක් ක්‍රමයට එක ඇණ කුරක ඉහළින් ද අනෙක් පහලින් ද දමන්න. එවිට මැද සංඛ්‍යා රේඛාව කුපෙන ස්ථානයේ නිරුපණය වන්නේ පිළිතුරයි.

2. නොමෝග්‍රයමය භාවිතයෙන් සඳිස සංඛ්‍යා දෙකක් අඩු කිරීම:-

නොමෝග්‍රයමය මැද සංඛ්‍යා රේඛාවන් මැද කාණුව මත දෙකට වෙන්කොට සඳා ඇති කාණුව දිගේ සිරුමාරු කළ හැකි සංඛ්‍යා රේඛාවන් සහයට ගන්න.

පළමුව සිරුමාරු කළ හැකි සංඛ්‍යා රේඛාව අවල සංඛ්‍යා රේඛාව සමග අනුරුප සංඛ්‍යා ගැළපෙන සේ පිහිටුවන්න. අඩුකිරීම කළ යුතු පෙර සංඛ්‍යාව (සිරුමාරු කළ හැකි සංඛ්‍යා රේඛාවේ) පසු සංඛ්‍යාව(අවල සංඛ්‍යා රේඛාවේ) සමග සිරුමාරු කර ගැළපන්න. අවල සංඛ්‍යා රේඛාවේ 0 ඉදිරියෙන් සිරු මාරු කළ හැකි සංඛ්‍යාවේ පිහිටෙන අගය මගින් නිරුපණය වන්නේ පිළිතුරයි.



எடு :- அலை அவச்சீலா கூட்டு ரீத கூட்டு

$$(-2) + (+3) = +1$$

கீழ் கார்ய பதிகால :-

1.  $(+6) + (-3)$    2).  $(-5) + (+5)$    3).  $0 + (+7)$    4).  $(+1) + (-5)$    5).  $0 + (-6)$    6).  $(-3) + (+3)$
- மேலாயே பிலித்துரை நோமேங்கீர்மயேந் ஸொயன்ன